


වාස්තුවිද්‍යානුකුල නිදන කාමර සැලසුම්කරණය

මිනිසා හා පරිසරය අතර ඇත්තේ අනෙකාන්තයන්ත (interdependence) සබඳතාවකි. සමස්ත විශ්වීය ක්‍රියාකාරිත්වය පාලීම්, ආපෝ, තෙපෝ, වායෝ හා ආකාර යන පක්ෂවහුතයන්ගේ විව්‍යාතාවන් මත ක්‍රියාත්මක වේ. පක්ෂවහුත ක්‍රියාකාරිත්වයෙහි බලපැම මිනිසාගේ ජ්‍යවන පැවැත්ම කෙරෙහි තදින් ම බලපානු ලැබේ. මේ නිසා ගාහයක් තැනීමේ දී නිවස සහ මිනිසා කෙරෙහි පක්ෂවහුතයන්ගේ බලපැම කටරාකාරදු සි විමසීම අත්‍යවශ්‍ය වේ. නිවාසකරණයට අදාළ සියලු ම සංස්කෘත වාස්තු සිද්ධාන්ත සකස් වී ඇත්තේ යටෝක්ත පක්ෂවහුතයන්ගේ විව්‍යාතාවන් සැලකිල්ලට ගෙන ය.

සංස්කෘත වාස්තු විද්‍යාවේ ගෘහාභ්‍යන්තර සැලසුම්කරණය ඉදිරිපත් කර ඇත්තේ සුරුයාගේ ගමන්මග සැලකිල්ලට ගෙන ය. ගෘහාභ්‍යන්තර සැලසුම් අතර නිදන කාමරයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. අප ජ්‍යවනයේ සම්පූර්ණ කාලයෙන් 1/4 ක් පමණ වෙන් වන්නේ නින්ද සඳහා ය. එසේ ම මිනිසකු එක ම ඉරියවිවක බොහෝ වේලාවක් සිටින්නේ ද නින්දේ දී පමණි. මේ නිසා ගාහයේ නිදන කාමර වාස්තු සිද්ධාන්තානුකුල ව සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

ගාහයේ රුකාන හා ගිනිකොළ යන දිගාවන්වල නිදන කාමර තැනීම නොකළ යුතු බව වාස්තු නියමයයි. එපමණක් නොව ගාහ මධ්‍යය ද නිදන කාමර තැනීම සඳහා යෝගා නොවේ.



මිනිස් මොලය ඒ ඒ දිගාවන්ට අනුව ප්‍රතික්‍රියා දක්වන්නේ එකම ආකාරයකට නොවන බව නුතන ස්තායු විද්‍යාවේ (Neuron Science) ද මතයයි. ගෘහවාසීන් අතර විශේෂ තැනීක් හිමි වන ගාහ ප්‍රධානියාගේ නිදන කාමරය සැමවිට ම නිරිත දිගාවේ තැනීම ඉහ බව වාස්තු නිර්දේශයයි. ගැබීණි අම්මාවරුන්ගේ කාමර සඳහා උවිත වන්නේ වයඹ දිගාවයි. මෙලෙස වැඩි හිටියන්, දරුවන්, විවාහක, විවාහාපේක්ෂීත, දරුඡීල ප්‍රාග්ධන පමණක් නොව අමුත්තන් යන අයගේ නිදන කාමර සැලසුම් කළ යුතු සුදුසු දිගාවන් පිළිබඳව ද සංස්කෘත වාස්තු විද්‍යාවහි සඳහන් වේ.

පුරාණ මිනිසුන් තිරෝගී, දිගු ආයු කාලයක් භුක්ති විදිමේ එක් රහසක් වනුයේ මුළුන්ගේ නිවාස වාස්තු විද්‍යානුකුල විමයි. මේ නිසා නිදන කාමරයක අභ්‍යන්තරය ද එහි වර්ග එලය පමණක් නොව ඇදක දිග හා පළල ද වාස්තුවිද්‍යානුකුල ව ම සකස් කර ගත යුතු ය. නිදන ඇද තැනීම හෙවත් හිස ලා තීදා ගත යුතු ගුහාගුහ දිගාවන් වේ. කිසි විටෙක උතුරු දිගාවට හිස ලා තීදා නොගත යුතු බව වාස්තු නියමයයි. පශ්චාම ප්‍රබලාං වින්තාං හානිරුමාත්‍යුං තලෝත්තරේ යනුවෙන් සඳහන් වන සියලු සංස්කෘත සිද්ධාන්ත පක්ෂවහුතයන්ගේ විව්‍යාතාව, වුම්බක ගක්තිය පමණක් නොව විද්‍යාත්මක වූ ද සාධකයන් මත සකස් වී ඇති බව පැහැදිලි වේ.